


භූගෝලීය තොරතුරු පද්ධති හඳුන්වීම

INTRODUCTION TO GIS



භූගෝලවිද්‍යා දෙපාර්තමේන්තුව
කොළඹ විශ්වවිද්‍යාලය

ලක්නේ මානවී
සඳමාල විපේරාත්ත
අධිත ද සිල්වා
සමන්මල් මාතර ආරච්චි

Introduction to Geographical Information Systems (GIS)

භූගෝලීය තොරතුරු පද්ධති හැඳින්වීම



සිතියමෙහි ප්‍රායෝගික භාවිතය හා වැදගත්කම ඉහළයාමත් සමග නවීන තාක්ෂණික ත්‍රුමට්ටල ඇසුරින් සිතියම් නිර්මාණය කිරීම වර්තමානයේ ඉතා කැපීපෙනෙන අංශයක් වේ ඇත. වනැදිකා ආකෘතියෙයේ දියුණුව මෙන් ම පරිගණක තාක්ෂණයේ දිසු දියුණුවත් සමග සිතියම් විද්‍යාව දියුණු මට්ටමකට පැමිණ තිබේ. විශේෂයෙන්ම වර්තමාන සිතියම් විද්‍යාවෙහි වර්ධනයට ඉවහල් වූ ප්‍රධාන අංශ තුනක් ලෙස භූගෝලීය තොරතුරු පද්ධති (GIS), දුරස්ථා සංවේදය (Remote Sensing) හා ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති (GPS) දැක්විය හැකිය.

භූගෝලීය තොරතුරු පද්ධති යනු?

GIS යනු Geographic Information Systems යන්නට සංක්ෂේපණයකි (Abbreviation). Geographical යන වචනයෙන් “G” අක්ෂරයත්, Information යන වචනයෙන් “I” අක්ෂරයත්, Systems යන වචනයෙන් “S” අක්ෂරයත් එක් විමෙන් GIS යන කෙටි යෙදුම සකස් වේ ඇත.

G - GEOGRAPHIC - US

**GEOGRAPHICAL - UK,
AUSTRALIA, CANADA**

GEOGRAPHIC - ACADEMIA

I - INFORMATION

S - SYSTEMS /STUDIES /SCIENCE

භූගෝලීය තොරතුරු පද්ධති පිළිබඳ ඉදිරිපත් කර ඇති නිර්වචන සලකා බැලීමේ දී එය ප්‍රධාන මාන හතරක් යටතේ විශ්‍රාජිත කිරීමට හැකිය. එනම්,

- ◆ ක්‍රියාවලි, ක්‍රියා, දිකානුගත සහ ආයතන යන මාන මත ගොඩනැගැණු නිර්වචන (Process, functions, oriented and organization based definitions)
- ◆ ප්‍රායෝගික භාවිතය හා සම්බන්ධ නිර්වචන (application based definitions)
- ◆ GIS තුළ අඩංගු මෙවලම් කට්ටල මත පදනම් ව ගොඩනැගැණු නිර්වචන (tool box based definitions)
- ◆ දත්ත පද්ධති පාදක කොටගෙන ගොඩනැගැණු නිර්වචන (database based definitions)

භූගෝලීය තොරතුරු පද්ධතියක් යනු පරිගණක මෘදුකාංග (computer software), හා පරිගණක දාඩාංග (computer hardware), වලින් සමන්විත සංවිධානාත්මක දත්ත පද්ධතියක් වන අතර එය අවකාශීය හා අවකාශීය තොරතුරු දත්ත ද්විත්වයෙන්ම සමන්විත වීම සුවිශේෂී වේ. එමෙන් ම කාර්යක්ෂමව දත්ත ගුහනය කිරීම (capture), ගබඩා කිරීම (store), යාවත්කාලීන කිරීම (update),

සතස් කිරීම (Manipulate), විශ්ලේෂණය කිරීම (Analyse), හා පුද්ගලය කිරීම (Display) යන ක්‍රියාකාරීත්වයන්ගෙන් යුතු එකතුවකි (Understanding GIS, ESRI).

භූගෝලීය තොරතුරු පද්ධතියේ ඉතිහාසය

පරිගණක මූලික කරගත් භූගෝලීය තොරතුරු පද්ධති විකාශනය 1960 ගණන්වලින් පසු සිදු වුවකි. නමුත් පරිගණක ගත නොකරන ලද සිතියම්කරණය අවුරුදු සියයකටත් වඩා පැරණි වේ. වර්තමානයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ භාවිත වන භූගෝලීය තොරතුරු පද්ධතිය ඉතා දිසුයෙන් දියුණුවෙමින් පවතින්නකි. එම නිසා භූගෝලීය තොරතුරු පද්ධතියෙහි විකාශනය පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත් වේ.

තොරතුරු යනු තීරණ ගැනීමේ ඉතා වැදගත් සංරචකයක් වන අතර ම අවකාශීය තොරතුරු යනු තරමක් සංකීරණ වුවකි. මිනැම අවකාශීය දත්තයක් මගින් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකක් අසනු ලබන අතර එනම් කොහොද? සහ කුමක්ද? යන්නයි. මෙම ගැටුපු සඳහා පිළිතුරු සෙවීමට ගත් උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස සාම්ප්‍රධායික සිතියම්කරණය ආරම්භ විය. විශේෂයෙන්ම වඩාත් දුෂ්කර කුදාකර ප්‍රදේශ මෙන් ම සාගර ගමන් වලදී ද මෙම සිතියම් උපයෝගී කර ගැනීම අතිතයේ දී සිදු විය.

කෙසේ වුවත් වර්තමානයේ දී අවකාශීය දත්ත පැහැදිලි කර ගැනීම, තේරුම් ගැනීම හා විශ්ලේෂණය සඳහා සිතියම් අනිවාර්ය සාධකයක් වේ තිබේ. 1960 ගණන්වලින් පසු සිතියම්කරණය සඳහා සරල කුම පමණක් තොට එය වඩාත් ගණිතමය හා ආකෘතිකරණ සඳහා යොමු වීම සිදු වීමත් සමග පරිගණකගත සිතියම් තාක්ෂණය කෙරෙහි නැඹුරු වීමක් දක්නට ලැබුණි.

පරිගණකගත සිතියම් තාක්ෂණය දියුණු වීමට පෙර අවකාශීය දත්ත විශ්ලේෂණය හා භූගෝලීය කුමවේද භාවිත කිරීම වසංගත රෝග අධ්‍යයනයේ දී සිදු විය. ප්‍රංශ භූගෝල විද්‍යාඥයෙක් වූ වාර්ලස් පිකිපුට් (Charles Picquet) විසින් පැරිස් නගරයේ දිස්ත්‍රික්ක 48ක් සඳහා කොළරා රෝගයෙන් මිය යන රටාව සේයා සිතියමක් මගින් නිර්මාණය කර දක්වා ඇත (1 රුපය). එමෙස් ම ඉතිහාසගත තවත් වැදගත් හා ජනප්‍රිය සිතියමක් ලෙස 1854 දී ජෝන් ස්නොව්ව් (John Snow) නැමැති වෛද්‍යවරයා විසින් නිර්මාණය කරන ලද “ලන්ඩන් නගරයේ කොළරාව පැනිරීම සඳහා වන මූලාශ්‍ර” යන සිතියම දැක්වීය හැකිය (2 රුපය). තු ලක්ෂණයන්හි මූලිකාංග, භූගෝල විද්‍යාත්මක කුමවේද හා සිතියම් විද්‍යාත්මක කුමවේද මෙහි දී ජෝන් ස්නොව්ව් විසින් ඔහුගේ විශ්ලේෂණ සඳහා යොදාගෙන තිබුණි. තව දුරටත් ඔහු මේ සඳහා තිත් සිතියම් යොදාගෙන තිබු අතර එමගින් කොළරාවට ගොදුරු වූවන් සහ එහි ව්‍යාප්තිය පෙන්වීමට උත්සහ ගෙන ඇත. මේ සඳහා ප්‍රධානතම හේතුව ලෙස ඔහු හඳුනාගෙන තිබුණේ අපවිත වූ ජලයයි. මෙයින් පැහැදිලි වන්නේ භූගෝලීය තොරතුරු පද්ධති යන්න මැති කාලීනව නිර්මාණය වූවක් නොවන බවයි.

විසි වන ගත වර්ෂයට පෙර සිටම සිතියම් නිර්මාණය වූවත් එයට වර්තමානයේ දී මෙන් එකිනෙකට සම්බන්ධ වූ දත්ත පද්ධතියක් දැකිය නොහැකි විය. කෙසේ වූව ද විවිධ කාල වල දී විවිධාකාරයෙන් මෙම පරිගණකගත සිතියම් තාක්ෂණය දියුණුවට ලක් වූ බවක් පෙනී යයි.

විශේෂයෙන්ම 1960 සිට 1980 දක්වා කාලයේදී තරමක් දුරට පරිගණක සිතියමිකරණය ජනප්‍රිය වී තිබූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස භුගෝලීය තොරතුරු පද්ධතිය කැනඩාවේ සහ එකත්සත් ජනපදයේ එකවර ආරම්භ විය. මෙයට ප්‍රධානතම පිටුවහල වූයේ 1950 සහ 1960 ගණන්වල සිදු වූ පරිගණක දාසාංග හා මඟ්‍යකාංගවල දියුණුවයි. මේ නිසා 1960 සිට 1980 දක්වා කාලය භුගෝලවේදාව සඳහා ප්‍රරෝගාමී වූ කාලයක් ලෙස හැඳින්විය හැකිය. විශේෂයෙන් ම 1960 ගණන්වල දී ඔබාවා, ඔන්ටාරියෝ සහ කැනඩාව යන ප්‍රදේශවල භුගෝලීය තොරතුරු පද්ධතිය හාවිත කරමින් විශාල මෙහෙයුමක් දියුණු වූ අතර මෙමගින් විශාල වශයෙන් සිතියම් නිර්මාණය මෙන් ම විවිධ විශ්ලේෂණ කිරීම ද සිදුවිය. මෙය පසුකාලීනව කැනඩා භුගෝලීය තොරතුරු පද්ධතිය (Canada Geographic Information System - CGIS) ලෙස නම් කරන ලදී. එහි දී දත්ත ගබඩා කිරීම, සකස් කිරීම මෙන් ම විශ්ලේෂණ හැකියාවක් ද දක්නට ලැබේම විශේෂ විය. මෙම ව්‍යාපෘතිය මගින් පස, ජලවහන පද්ධතිය සහ දේශගුණික ලක්ෂණ පවා සිතියමිගත කිරීමට හැකියාව ලැබුණු අතර කැනඩා භුගෝලීය තොරතුරු පද්ධතිය මගින් පරිගණකගත සිතියම් විද්‍යාව දියුණු වීම කෙරෙහි ඉවහල් විය. එහි දී සිතියම් අංකනය (Digitizing) මෙන් ම සුපරික්සනය (Scanning) ද සිදුකළ හැකි වීම තවත් විශේෂීත ලක්ෂණයකි.

එමෙහි කැනඩා රජයේ ආචාර්ය රෝගර තොම්ලින්සන් (Dr. Roger Thomlinson) නිල දරණ කාලයේ මෙහි දියුණුව වඩවඩාත් සිදු වූ අතර භුගෝලීය තොරතුරු පද්ධති ඉතිහාසයේ ස්වර්ණතම යුගය ලෙස මෙම කාලය හඳුන්වන ලදී. ඔහුගේ "ප්‍රාදේශීය සැලසුමිකරණය සඳහා භුගෝලීය තොරතුරු පද්ධති හාවිතය (A Geographic Information System for Regional Planning)" නැමැති පරියේෂණ ලිපිය මගින් මුළුවරට ගොව භුගෝලීය තොරතුරු පද්ධතිය යන්න හාවිත කළ අවස්ථාව ලෙස දැක්විය හැකිය. මොහුගේ එම දායකත්වය හේතුවෙන් තොම්ලින්සන් භුගෝලීය තොරතුරු පද්ධතියේ පියා ලෙස හඳුන්වා දී ඇත. එසේම හෝවර්ඩ් (Howard Fisher), එච්වර්ඩ් හෝර්වුඩ් (Edward Horwood) යන අය ද මෙහි දියුණුව සඳහා කටයුතු කර ඇති අතර සංඛ්‍යාත විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය මෙන් ම පරිගණකගත සිතියමිකරණය මෙහි දී වඩාත් දියුණු වීම දැකිය හැකි වේ.

1971 වන විට කැනඩා භුගෝලීය තොරතුරු පද්ධතිය සර්ව සම්පූර්ණ ලෙස සියලු කාර්යන්ගෙන් යුත්ත ව ක්‍රියාත්මක වූ අතරම එය 1990 පමණ දක්වා සැලසුමිකරණය හා කළමනාකරණයට අදාළව විශාල දත්ත පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වීම සිදු විය. මෙම මූලික අඩ්‍යාලම භුගෝලීය තොරතුරු පද්ධතියෙහි ප්‍රවර්ධනයට මහත් පිටුවහලක් වී ඇත.

භුගෝලීය තොරතුරු පද්ධතින්හි වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී තවත් වැදගත් එතිහාසික අවස්ථාවක් ලෙස භුගෝලීය තොරතුරු පද්ධති මඟ්‍යකාංග දැක්විය හැකිය.

නාවචි පරිගණක විද්‍යාගාරය මගින් ODDYSSEY GIS නිර්මාණය කරන ලද අතර Esri හි ARC/INFO හාවිත කර ඇත. 1970 ගණන්වලින් පසු පරිගණකවල ඉතා දිසුව ඇති වූ දියුණුවත් සමග පරිගණකයේ මතකයන් මෙන් ම ගබඩා කිරීමේ පහසුව වැනි දේ වඩා උසස් ලෙස දියුණු කරනු ලැබූ අතර එය භුගෝලීය තොරතුරු පද්ධතින්හි දියුණුවට විශාල වශයෙන් වැදගත් විය.

1980 මැද භාගය වන විට බේස්ක්ටොප් (Desktop) සඳහා ඩුගෝලිය තොරතුරු පද්ධති නිෂ්පාදනයක් ලෙස සිතියම් ඉදිරිපත් කිරීම හා විශ්ලේෂණය (MIDAS) බොස් (DOS) මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක කරන ලද අතර මෙය 1990 දී MapInfo ලෙස වින්බෝස් (Windows) මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක විණි. මෙහෙයුම් පද්ධති යනු ඩුගෝලිය තොරතුරු පද්ධති මඳුකාංග දියත් කිරීමේදී වැදගත් අතර මෙය පරිගණකගත සිතියම් ඉතිහාසයේ වැදගත් කරුණකි. කෙසේ වුවත් මෙම මෙහෙයුම් පද්ධති දියුණුවත් සමග ඩුගෝලිය තොරතුරු පද්ධතිය සඳහා යම් වාණිජමය පරිසරයක් ගොඩනැගිම සිදුවිය. 1980 ගණන්වලින් පසු කාලයේදී මෙවැනි මඳුකාංග සඳහා බොහෝමයක් බෙදාහරින්නන් සිටි අතර අදටත් ජනප්‍රිය වූවත් ලෙස Environmental System Research Institute (ESRI), Computer Aided Resource Information System, MapInfo Corporation and Earth Resource Data Analysis System (ERDAS) දැක්වීය හැකිය. කෙසේ වුවත් 1980 පිහිටුවන ලද ESRI විශාලතම ඩුගෝලිය තොරතුරු පද්ධති මඳුකාංග නිෂ්පාදකයන් ලෙස අදටත් ලොව පුරා ජනප්‍රියත්වයක් හිමි කර ගෙන ඇත.


මෙම මඳුකාංග ඉතා මිල අධික වන අතර මෙවා විවිධ ක්ෂේත්‍ර සඳහා භාවිත කළ හැකි අයුරින් නිර්මාණය වීම දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණයකි. මේ නිසා ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් භාවිත කළ හැකි අයුරින් (User Friendly) එය නිර්මාණය වී තිබීම විශේෂ කරුණකි. මෙකළ සියලුම මඳුකාංග දෙශික සහ සිවිරස් යන දත්ත වර්ග දෙකම හැකිරවිය හැකි අයුරින් නිර්මාණය කර තිබීම නිසා බොහෝ දෙනාගේ අවධානය මේ සඳහා යොමු වී තිබුණි.

කෙසේ වුවත් 2010 වර්ෂයෙන් පසුකාලීන ව මෙය තවත් වෙනස් මාර්ගයක ගමන් කළ අතර මිල අධික මඳුකාංග තිබිය දී නවීන, පහසුවෙන් මුදල් නොමැති ව ලබාගත හැකි මඳුකාංග බොහෝමයක් බිජි වීම ආරම්භ වය. එලෙසම දත්ත බොහෝමයක් මුදල් අය කිරීමකින් තොරව ලබාදීම නිසා බොහෝ දෙනාට පහසුවෙන් භාවිත කළ හැකි වීමත් නිසා වර්තමානයේ මෙය විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන ඇති අතර සියලුම ක්ෂේත්‍රයන් සඳහා අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇත. එසේම අන්තර්ජාලය හරහා භාවිත කළ හැකි මැදුකාංග (web applications) මෙන්ම ජංගම දුරකථන හරහා පහසුවෙන් භාවිතකළ හැකි මඳුකාංග තිබීම ද (mobile apps) විශේෂීත ලක්ෂණයකි. විශේෂයෙන් ම වර්තමානයේ ඕනෑම තැනක පහසුවෙන් අවකාශීය තොරතුරු ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති ගුගල් අර්ත (Google Earth) සහ ගුගල් ස්ට්‍රේට් විවි (Google Street View) වඩා කැඳී පෙනෙන්. ක්ෂේත්‍රයට ගොස් දත්ත ලබා ගැනීමෙන් සිතියම් නිර්මාණය අනිතයේ සිදු කළ ද වර්තමානය වන විට එය ඉතා පහසු කර්තව්‍යයක් බවට පත් වී තිබේ. මේ නිසා කිසිම ක්ෂේත්‍රයට යාමෙන් තොරව කාර්යාලයේ සිට පහසුවෙන් සිතියම් නිර්මාණය කර ගැනීමේ හා දත්ත ලබා ගැනීමේ පහසු මාර්ග අද වන විට දියුණු වීම නිසා ඩුගෝලිය තොරතුරු පද්ධති වඩාත් කැඳී පෙනෙන ලෙස වර්ධනය වී ඇත.


අවකාශීය දත්ත රස් කිරීමේ දී වර්තමානයේ වඩා ජනප්‍රිය වෙමින් පවතින තාක්ෂණයක් ලෙස බුෂ්න (Drone) තාක්ෂණය (Unmanned Ariel Vehical - UAV) දැක්වීය හැකිය. ඩුම්බේ තොරතුරු වඩා පහසුවෙන් හා විස්තරාත්මකව ණායාරූප මගින් ලබා ගැනීමට මෙන් ම ඒවා විවිධ ලෙස විශ්ලේෂණය කළ

හැකි වීම හේතුවෙන් මෙම තාක්ෂණය වර්තමානයේ බොහෝ පර්යේෂණ සඳහා යොදා ගැනීම දැකිය හැකිය. විශේෂයෙන් ම නොමිලේ ලබා දෙන දත්ත හා පහසුවෙන් දත්ත ලබා ගැනීම සඳහා යොමු වීමට හැකි වීමත් භුගෝලීය තොරතුරු පද්ධති දියුණුවට වඩාත් හේතු වී ඇත.

කෙසේ වූවත් භුගෝලීය තොරතුරු පද්ධති වර්තමානයේ සැම ක්ෂේත්‍රයකම පාහේ කිවිය යුතුම අංගයක් වන අතර බොහෝ මයක් පර්යේෂණ සඳහා වඩා උච්ච අයුරින් යොදා ගැනීමේ හැකියාවත් නිසා එය සිසුයෙන් දියුණු වෙමින් පවතී. විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය, දුරස්ථා සංවේදය, ගණිතය හා භුගෝලවිද්‍යාව වැනි විෂයන් ගණනාවක් මගින් භුගෝලීය තොරතුරු පද්ධතින්හි දියුණුව සඳහා ප්‍රධාන භ්‍ර්‍යාජිතාව සපයා ඇත.



1 රුපය: පැරිස් නගරයේ තීරණ කරනලද සෙයා සිතියම




2 රුපය: ජේන් ස්නොර්ට්ගේ සිතියම

භුගෝලීය තොරතුරු පද්ධති තුළ අඩංගු සංරචක (Components of a GIS)

ප්‍රධාන සංරචක පහක් භූත්‍යනාගත හැකිය.

1. දත්ත (Data)
2. දෙප්‍රේෂාංග (Hardware)
3. මෘදුකාංග (Software)
4. මානව සම්පත් (Users)
5. ක්‍රමවේද (Methods)



01 රුපය: භුගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත සංරචක

